

අරුප පිටරණ ක්‍රමයෙහි ප්‍රහවය

- ආචාර්ය එම්. ආච්. රැඹුණිය ඉංග්‍රීස් -

ඒස්ට්‍රොඩ් සිතු දිනුලුව යාම් ආ අධ්‍යක්ෂ පාසලක් උගාමි ප්‍රසාද සිංහාචාර්ය
M.A. (මැණ්ඩු රෙක්ස්) Ph.D. (මැණ්ඩු) හි රැඹුණියාරු, M.A. (ඇතුව අධ්‍යක්ෂ ප්‍රසාද නා මාලි.
M.A. (මැණ්ඩු රෙක්ස්), පැහැදිලි, Dip in Ed, පාඨම්‍රා, රැඹුණියාරු ප්‍රසාද ප්‍රසාද ප්‍රසාද

පුරවාදු සම්ප්‍රදායයෙහි පිළිගැනීම එන්නේ බුදුරුදුන් විසින්
ම අරුප පිටරණ ක්‍රමය දේශනා කළ බව යි. අරුප මින්නේ, විස්තර
නිවිමන්, අරමුණු ලකාට අරුපකාරා සම්ප්‍රදාය ප්‍රහවය වී ඇතැයි
විභාගාර්ය හඳුන්න දෙමුම්පාල තොරතුළුව්¹ ද තුළිවකතාරී සාරිපුත්ත
තොරතුළුව්² ද ප්‍රකාශ කරන්, මෙහි අරුපකාරා > අවිච්‍යකරා > අටුවා
යැයි තැන්ත්‍රයන් පද තිබන් අදුරු හඳුනා ගෙ හැඳි ය. බුදුරුදුන් විසින්
ම කුණ් පිටරණයේ අරුප පිටරණනා ක්‍රමය දේශනා කළ බවන්,³ බුදුරුදුන්
රී ඒ තැන්ති පට්ටවන පද ප්‍රකිරුණක දේශනාව ම අවිච්‍යකරාව සූ
බවන්, සාරිපුත්ත තොරතුළුව් පවයනි. ඒ බව 'සම්මා සම්බුද්ධේදෙනාව
නිශ්චය' පිටකානා ඇයුවාන්නාත්තෙමා පි භාසිජාති ද්‍රිඛ්‍යභාව'
හායා තාත් හාග්‍රැනා පවත්කිනා ප්‍රකිරුණක අදයනායෙහි අවිච්‍යකරා⁴
යන සාර්ථකීයා උද්‍යාසනයන් තාපුරු ඇටි.

පුරුෂ්‍රික්ෂණයෙහි සඳහන් 'පකිෂ්‍රෙකකදෙයනා ප්‍රකිරුණක
දේශනාව අවිච්‍යකරාව' යන ටිකාවාර්ය මතය, මූත්‍රකාලීන

1. රාජ්‍යාච්‍යාරීය රුජායාරී අස්ථිකරා, ආ රුජා අවිච්‍යකරා, උ-ඡාර්යා පාසල
ලිංගිකිතිකාය ටිකා, 26 එ.
2. අභ්‍යා ප්‍රේයා රුජායාරී - අස්ථිකරා, පාසල - අවිච්‍යකරා, උ-ඡාර්යා පාසල
සාර්ථකීයා, 17 එ.
3. ප්‍රකිරුණායෙහි නි රිජය ප්‍රෙන්ඩ්‍රේස්ඩා, පකිෂ්‍රෙකක අදාළකාස්ථාන
ඇය පැයි, අභ්‍යා රිජාස්ඩා, ඇය රුජා ප්‍රකිරුණා පාසල පාසල, පකිෂ්‍රෙකකයෙහි
සාර්ථකීයාරී පාසල, ආභ්‍යා ප්‍රෙන්ඩ්‍රේස්ඩා. මැයිශ්‍රෙකකයින්
4. පාසලදීයා, 18 එ.

විදුවෙන්මල්” දුඩී විභේදනයට හාරුව වී තිබේ. රැඟ ම රීකාචාර්ය මතය සනාථ තිරිම පදනා එවි පක්ෂ ව විවාරණයේ ගෙදුණු විදුවෙන් ‘ප්‍රකිරුණක අදුෂ්‍යාව ම අවුවා නමුදී හිහ. ඒ රැඟ මැයි’ යුතුවින් දාය හිමිතායන්ට රැලූයෙහ. මෙහි එනා ‘පකිණකෙනෑයනා – ප්‍රකිරුණක අදුෂ්‍යා’ යන්න ව්‍යාකුල හා ව්‍යාහාර්ථියේ ප්‍රශ්නය යෝ පෙන් ලබය හාවිත මේ. රැඩිරින් ප්‍රකිරුණක අදුෂ්‍යාව යුතු කළුවේයි තිරුපුල් තරගුනීමේ අපහසු වි තිබේ. මේ ගැන විමර්ශනයක යෙදුණු හිමිතායින් උදින හිමියේ, සංඛ්‍යාත්‍යාචාර ආච්‍යත්‍යාචාර පායියක් ‘ආපුදයන්, ප්‍රකිරුණක පාරාව නම්, ගුදන් ව්‍යාහාර්යේ ඒ ඒ අවස්ථාවන් සූත්‍රාක්ෂිත විශයෙන් තනාව, පාමානා දැනුම් තපා විශයෙන් පඩිවෙන ලද අදුෂ්‍යා බවත්, එහින් ම අවධ්‍යතාව පුෂ්ඨ එන බවත් ප්‍රකාශ ඇති.’ විකාරියේ මතය හැඳුරු, තිරිම පදනා විවාරණයක ගෙදෙන ලුණාම උකානාන්දු හිමියේ, ඇතුළුවේදානා විශයෙන් ද අවවාද පිශ්චයෙන් ද දානකපා යිලකාර දී ප්‍රකාර සු ආනුප්‍රතිඵි පාරා විශයෙන් ද දිනාපනා ප්‍රියරුණ් පිදාල යිය දැය ගණන් අදුෂ්‍යා තිරිවිකුමයි සංග්‍රහ වී නැඟි බවත්, ප්‍රථම බේලයාමිනිය පිදුකාල මහාචාර්යයාදී මහාලක්‍රියා පිටත, තිබායාදී විශයෙන් තෙව්ලා ප්‍රියවාන් සංගායනා සොට අනුතුරු ව යුත් ති ප්‍රකිරුණක අදුෂ්‍යාව¹⁰ අවධ්‍යතාව විශයෙන් වාචා මාර්ගයට නායා දු බවත්,¹¹ පෙන්වා මැති

5. ගුවන් රේඛාකෘත හා ගුවන් පාරා විශ්ත, ප්‍රකිරුණක අදුෂ්‍යාවිද, 10-16 පිටු තුරිය රේඛාකෘත, 34-36 පිටු.
6. ඔබදුයි පාරිභාෂා, 154 ප., ප්‍රජාතා, 02-03 පිටු.
7. පාරිභාෂා තුළුන සංඛ්‍යා, අවධ්‍යතා ප්‍රකිරුණක, 139 ප.
8. රුහු රේඛාකෘත-නාම සංඛ්‍යාර තුළුවානිදාන රේඛාකෘතානා එක්කාකෘත පාරා අවදිතයින් - දැනුම් පාරා නම් පාරිභාෂා තුළුවානිදාන ප්‍රකිරුණක පාරා පැවි දා පුදාල ආර්යාවාමිනි, 67 ප.
9. තුරිය රේඛාකෘත, 15-26 පිටු.
10. රේඛා අයකි ආවාසක ආක්‍රිත-සාමාන්‍ය අවධ්‍ය පාලනය ආක්‍රිත-සාමාන්‍ය පුදුභාවාමි, අවධ්‍යතා දියවිරායා, ආවාසක තිබා පාලනය පාලනය ආරුලා එක්කාකෘතියෙනෑයනා රාජ පාලනය නාමාවාමි, පාර්ශ්වයාමිනි, 68 ප.
11. පාරිභාෂා තුළුන සංඛ්‍යා, 139 ප.